

කලාප අධ්‍යාපන කාර්යාලය - ගම්පහ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2025
General Certificate of Education (Adv. Level) Examination - 2025
දෙවන පාර පරීක්ෂණය - 13 ශ්‍රේණිය

බෞද්ධ ශිෂ්ටාචාරය I
Buddhist Civilization I

45

S

I

පැය දෙකයි
Two hours

උපදෙස් :

- ❖ සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- ❖ උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න.
- ❖ උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස් ද සැලකිල්ලෙන් කියවා පිළිපදින්න.
- ❖ 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන උත්තරය තෝරාගෙන එය උත්තර පත්‍රයේ දක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

01. ආශ්‍රම ධර්ම පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව බ්‍රහ්මචාරි ආශ්‍රම අවධියේ දී විවිධ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කළයුතු වන්නේ,
 - 1) බ්‍රාහ්මණයන් විසින් පමණි.
 - 2) ක්ෂත්‍රියන් විසින් පමණි.
 - 3) බ්‍රාහ්මණයන් හා ක්ෂත්‍රියන් විසින් පමණි.
 - 4) බ්‍රාහ්මණයන් හා වෛශ්‍යයන් විසින් පමණි.
 - 5) බ්‍රාහ්මණයන්, ක්ෂත්‍රියන් හා වෛශ්‍යයන් විසින් පමණි.
02. පහත දැක්වෙන්නේ භාරතීය සමාජය තුළ වනිතාවට හිමි වූ තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කිහිපයකි.
 - A - ප්‍රඥා ප්‍රතිලාභයට හා ආධ්‍යාත්මික ප්‍රගතියට ස්ත්‍රී භාවය බාධාවක් නොවේ.
 - B - ගුණ නුවණින් හෙබි කාන්තාව සමහර පුරුෂයන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙයි.
 - C - සැමියා මළ කල්හි සති පූජාව නම් වූ ආගමික කාර්යය කළ යුතු වීම.
 - D - ස්ත්‍රීය විශ්වාස නොකළ යුතු, පහත්, වපල, දුෂිර්තෙහිම යෙදෙන තැනැත්තියක වීම.
 - E - දියණියක වශයෙන් පහත් කොට නොසැලකීම.ඉහත ප්‍රකාශ අතුරෙන් කාන්තාව සම්බන්ධව බුදුසමය හා එකඟ වන ප්‍රකාශ ඇතුළත් වරණය කුමක් ද?
 - 1) A,B සහ D ය.
 - 2) A,B සහ C ය.
 - 3) A,B සහ E ය.
 - 4) A,C සහ D ය.
 - 5) C,D සහ E ය.
03. සත්ත්වයාගේ කෙලෙසීමට හෝ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයක් නැතැයි ඉගැන්වූ බුද්ධකාලීන ශාස්තෘවරයා කවුරුන් ද?
 - 1) අජිත කේසකම්බලී තුමා ය.
 - 2) මක්ඛලී ගෝසාල තුමා ය.
 - 3) පූර්ණ කස්සප තුමා ය.
 - 4) පකුධ කච්චායන තුමා ය.
 - 5) සංජය බෙල්ලට්ඨිපුත්ත තුමා ය.
04. බුද්ධකාලීන භාරතීය ශ්‍රමණ සමාජය සම්බන්ධයෙන් වන **සාවද්‍ය** ප්‍රකාශය තෝරන්න.
 - 1) ඥාන මාර්ගය පිළිගනී.
 - 2) කර්ම මාර්ගය ප්‍රතික්ෂේප කරයි.
 - 3) චිත්තන නිදහස අගය කරයි.
 - 4) අගාරික ප්‍රතිපදාව අනුමත කරයි.
 - 5) අන්තගාමී තාපස වර්යා පිළිගනී.
05. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරත දේශයේ නගර නිර්මාණයට හා නාගරීකරණයට බලපෑ ප්‍රමුඛතම සාධකය ලෙස හඳුනාගත හැක්කේ,
 - 1) සිටුවර පන්තියක් බිහිවීමයි.
 - 2) යුධ ගැටුම් ඉහළ යාමයි.
 - 3) කෘෂි නිෂ්පාදනය වර්ධනය වීමයි.
 - 4) ජනගහණය වැඩිවීමයි.
 - 5) ජනතාව සුබෝපභෝගී ජීවිතයකට නැඹුරු වීමයි.
06. මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් සරණගිය වණ්ඩපජ්ජෝත රජතුමා බුද්ධකාලීන රාජ්‍යයේ පාලකයා විය.
 - 1) වන්ස
 - 2) කාසි
 - 3) අවන්ති
 - 4) මත්ස්‍ය
 - 5) කුරු
07. බුදුරජාණන් වහන්සේගේ නව අවසාදී බුදුගුණ අතර **"විජ්ජාචරණ සම්පන්න ගුණය"** ලෙස හැඳින්වෙන්නේ,
 - 1) ත්‍රිවිද්‍යා ඥාන සහ පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වීමය.
 - 2) චතුර වෛශාරද්‍ය ඥාන සහ පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වීමය.
 - 3) පංච අභිඥා හා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වීමය.
 - 4) ෂඩ් අභිඥා හා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වීමය.
 - 5) අෂ්ට විද්‍යා හා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්ත වීමය.
08. බුදුරජාණන් වහන්සේගේ පදමාකාර ජීවිතය පැහැදිලි කෙරෙන ප්‍රකාශය වන්නේ,
 - 1) මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීමයි.
 - 2) කෙලෙස්වලින් ආතුර වූවන් අතර අනාතුරව නොකිලිටිව වාසය කිරීමයි.
 - 3) සිව් කුලයටම අයත් ශ්‍රාවකයන් සංඝ සමාජයට ඇතුළත් කර ගැනීමයි.
 - 4) වරින් වර අන්‍ය නිර්ථක ආරාමවලට වැඩමවා ධර්මය දේශනා කිරීමයි.
 - 5) අන්‍ය ආගමිකයන් හා දාර්ශනිකයන් සමඟ සහදායීත්ව කටයුතු කිරීමයි.

17. දස අකුසල්වල දක්වෙන කායික හා වාචසික අකුසලය බැගින් ඇතුළත් වරණය කුමක් ද?
- 1) ප්‍රාණඝාතය හා අදන්තාදානය
 - 2) කාම මිථ්‍යාවාරය හා මුසාවාදය
 - 3) කේලම් කීම හා පරුෂ වචන කීම
 - 4) හිස් වචන කීම හා අභිධ්‍යාව
 - 5) ව්‍යාපාදය හා මිථ්‍යාදෘෂ්ටිය
18. පහත දැක්වෙන්නේ බෞද්ධ ඉගැන්වීම්වල එන ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයකි.
- A - රාග, ද්වේශ, මෝහ සහගත ක්‍රියා අසාධු පාප ක්‍රියා ලෙස කාලාම සූත්‍රය පැහැදිලි කරයි.
- B - අත්තුපනායික ධර්ම පර්යායට අනුව හොඳ නරක නිශ්චය කළ හැක.
- C - කැඩපතකින් තමාම තම සිරුර නිරික්ෂණය කරන්නා සේ තම කායික, වාචසික හා මානසික ක්‍රියා ප්‍රත්‍යාවේක්ෂා කළ යුතුය.
- D - යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත්වේ ද, කඳුළු පිරි දෙනෙතින් විපාක විඳීමට සිදුවේ ද, එවැනි පාප ක්‍රියා නොකළ යුතුය.
- E - නිරෝගී සුවය පරම ලාභය ද සතුට පරම ධනය ද විශ්වාසවන්තයා පරම නැයා ද වේ.
- ඉහත ප්‍රකාශ අතරින් හොඳ නරක විනිශ්චයෙහිලා භාවිත කළහැකි නිර්ණායක ලෙස සැලකිය හැක්කේ,
- 1) A හා B පමණි.
 - 2) A හා C පමණි.
 - 3) A හා D පමණි.
 - 4) A,B,C හා D පමණි.
 - 5) A,B,C,D හා E යන සියල්ලමය.
19. පංචශීල ප්‍රතිපදාවට අනුව පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය හා දැනුම්ව උපයන ලද සම්පත් තමන් සතුව තබා ගැනීමේ අයිතිය තහවුරු කරන ශික්ෂාපද දෙක වන්නේ,
- 1) ප්‍රාණඝාතයෙන් හා අදන්තාදානයෙන් වැළකීමයි.
 - 2) ප්‍රාණඝාතයෙන් හා කාම මිථ්‍යාවාරයෙන් වැළකීමයි.
 - 3) ප්‍රාණඝාතයෙන් හා මුසාවාදයෙන් වැළකීමයි.
 - 4) ප්‍රාණඝාතයෙන් හා සුරාවෙන් වැළකීමයි.
 - 5) අදන්තාදානයෙන් හා කාම මිථ්‍යාවාරයෙන් වැළකීමයි.
20. බුදු දහම තුළ සෞන්දර්ය රසාස්වාදය අගය කරන අතර පහත ප්‍රකාශ අතරින් බුදු දහම එකඟ නොවන ප්‍රකාශ අයත් වරණය වන්නේ,
- 1) සෞන්දර්ය රසාස්වාදය නිර්වාණ සැපයට බාධාවක් නොවේ.
 - 2) උපාදානයෙන් තොර රසවින්දනය බුදු දහම අගය කර තිබේ.
 - 3) ස්වභා සෞන්දර්යය සහ නිර්මාණාත්මක සෞන්දර්ය යන අංශ දෙකම අගය කර තිබේ.
 - 4) චිත්‍රාගී උතුමන්ට පිළිවෙත් පිරීම සඳහා සෞන්දර්ය රසවින්දනය බාධාවක් වේ.
 - 5) රහතන් වහන්සේලා ස්වභා සෞන්දර්යයට ඇලුම් කරන පිරිසක් වේ.
21. ධන පරිහානියට අදාළ කරුණු හතරක් බුදුන් වහන්සේ විසින් රාසිය සූත්‍රය තුළ දක්වා ඇත. එම කරුණුවලට අයත් නොවන්නේ,
- 1) දැනුමින් ඉපයීම.
 - 2) පරිත්‍යාග කිරීම.
 - 3) තමා සැපවත් වීම.
 - 4) ගිජුකමින් තොරව පරිහරණය කිරීම.
 - 5) රජයට බදු ගෙවීම.
22. නීතිගරුකත්වය හා සහජීවනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අතරට අයත් නොවන ප්‍රකාශය වන්නේ,
- 1) නීතිගරුකත්වය අපරිහානිය ධර්මයක් ලෙස බුදුදහම පෙන්වා දී ඇති බවයි.
 - 2) සාමූහික ජීවිතයේ දී නීති අවශ්‍ය බව ශික්ෂාපද පැනවීමේ පරමාර්ථ මඟින් පැහැදිලි වන බවයි.
 - 3) දඬුවම් දීම මඟින් අපරාධ වළක්වා ගත හැකි බවයි.
 - 4) නීති කඩ නොකොට සාමකාමීව ජීවත් විය යුතු බවයි.
 - 5) මිනිසා වරදට පෙළඹෙන හේතු හඳුනාගෙන පිළියම් යෙදිය යුතු බවයි.
23. සූත්‍ර පිටකාගත පංචබල සංකල්පයෙන් ඉදිරිපත් කොට ඇත්තේ පිළිබඳ සිද්ධාන්තයකි.
- 1) ධනෝපායනය
 - 2) ධන සංරක්ෂණය
 - 3) ධන කළමනාකරණය
 - 4) ධන පරිභෝජනය
 - 5) ධන ආයෝජනය
24. සිගාලෝවාද සූත්‍රයට අනුව උඩ හා දකුණු දිසාවන්ගෙන් නියෝජනය වන්නේ,
- 1) දෙමාපියන් සහ ගුරුවරුන් ය.
 - 2) පැවිදි උතුමන් සහ ගුරුවරුන් ය.
 - 3) මිත්‍රයන් සහ ගුරුවරුන් ය.
 - 4) පැවිදි උතුමන් සහ දෙමාපියන් ය.
 - 5) මිත්‍රයන් සහ දෙමාපියන් ය.
25. අටතිස් මංගල කරුණු අතුරෙන් "සත්තුට්ඨි" යනුවෙන් අදහස් වන්නේ,
- 1) ලද දෙයින් සැහිමකට පත්වීමෙන් ලබන සතුටයි.
 - 2) නිවැරදිව ජීවත් වීමෙන් ලබන සතුටයි.
 - 3) යුතුකම් ඉටු කිරීමෙන් ලබන සතුටයි.
 - 4) දන් දීමෙන් ලබන සතුට යි.
 - 5) සත්‍යාවබෝධයෙන් ලබන සතුටයි.
26. "කරන කලට පව් මිහිරිය මී සේ" මේ අදහස ගම්‍ය වන ධම්මපද ගාථා පාඨය තෝරන්න.
- 1) "යො බාලෝ මඤ්ඤති බාලං"
 - 2) "අක්කෝධෙන ජීනේ කෝධං"
 - 3) "මධුවා මඤ්ඤති බාලෝ"
 - 4) "අත්තනාව කතං පාපං"
 - 5) "තණ්හාය ජායති සෝකෝ"

27. බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්ගේ දක්‍ෂතා හා හැකියාවන් සළකා බලා අග තනතුරු ප්‍රදානය කළ බව අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙහි සඳහන් වේ. එසේ අගතනතුරු ලාභී ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නමකගේ නම් සහ තනතුරු පහතින් දැක්වෙන අතර, ඉන් දෙතමකගේ පමණක් අගතනතුරු නිවැරදි ය.

- | | | |
|-----------------------------------|---|----------------------------|
| A - පුණ්ණ මන්තානිපුත්ත මහා තෙරුන් | - | දිවැස්ලාභීන් අතර අගතනතුර |
| B - මහා කාශ්‍යප මහ තෙරුන් | - | ධූතාංගධාරීන් අතර අගතනතුර |
| C - සැරියුත් මහ තෙරුන් | - | සෘද්ධිමතුන් අතර අගතනතුර |
| D - මුගලන් මහ තෙරුන් | - | ප්‍රඥාවන්තයින් අතර අගතනතුර |
| E - උපාලි මහ තෙරුන් | - | විනයධාරීන් අතර අගතනතුර |

නම සහ තනතුර නිවැරදිව ගලපා ඇත්තේ,

- | | | |
|-----------------|-----------------|-----------------|
| 1) A හා B පමණි. | 2) A හා C පමණි. | 3) A හා D පමණි. |
| 4) A හා E පමණි. | 5) B හා E පමණි. | |

28. බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවකයන් හික්මවීමෙහි ලා හඳුන්වා දෙන ලද විවිධ දඬුවම් ක්‍රම අතර "මුහුම දණ්ඩනය" යනුවෙන් හැඳින්වෙන්නේ,

- 1) කිසියම් සීමාවක් ලකුණු කොට ඉන් පිටතට යාම තහනම් කිරීමයි.
- 2) ගිහියන්ගෙන් සමාව ගැනීමට නියම කිරීමයි.
- 3) සසුනින් තෙරපා හැරීමයි.
- 4) දඬුවම්ලාභියා සමඟ කිසිවෙකු කතාබහ නොකොට හුදකලා කිරීමයි.
- 5) පරිවාස කාලයක් ගත කිරීමට නියම කොට වෙනත් ගුරුවරයෙකු යටතට පත් කිරීමයි.

29. ප්‍රථම ධර්ම සංගායනාව අවසානයේ දී ධර්ම විනය පිරිසිදුව මුඛ පරම්පරාගතව පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ මහ තෙරුන් වහන්සේලාට හා උන්වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවලට පවරාදෙනු ලැබීය. එලෙස පවරාදීම නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද?

- | | | |
|-------------------|---|-------------------------------|
| 1) දීඝ නිකාය | - | අනුරුද්ධ මහ රහතන් වහන්සේ ට |
| 2) මජ්ඣිම නිකාය | - | ආනන්ද මහ රහතන් වහන්සේ ට |
| 3) සංයුක්ත නිකාය | - | මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ට |
| 4) අංගුත්තර නිකාය | - | මහා කච්චායන මහ රහතන් වහන්සේ ට |
| 5) බුද්දක නිකාය | - | සීවලී මහ රහතන් වහන්සේ ට |

30. යස හිමියන් විශාලා මහනුවරට පැමිණි කල්හි වජ්ජිපුත්තක හික්‍ෂුණ මුදල් සම්මාදමේ යෙදී සිටිනු දැක එයට එරෙහි වූ විට, වජ්ජිපුත්තක හික්‍ෂුණ විසින් යස හිමියන්ට දඬුවම් පැමිණවීමට උත්සාහ කරන ලදී. එසේ පැනවීමට උත්සාහ කරන ලද දඬුවම් විනය කර්ම දෙක වනුයේ,

- 1) පටිසාරණිය කර්මය සහ පබ්බාජනීය කර්මය යි.
- 2) පටිසාරණිය කර්මය සහ උක්ඛේපණිය කර්මය යි.
- 3) උක්ඛේපණිය කර්මය සහ පබ්බාජනීය කර්මය යි.
- 4) උක්ඛේපණිය කර්මය සහ තජ්ජනීය කර්මය යි.
- 5) තජ්ජනීය කර්මය සහ පබ්බාජනීය කර්මය යි.

31. වජ්ජිපුත්තක හික්‍ෂුණ කැප යැයි පිළිගෙන ඉදිරිපත් කරන ලද දස වස්තුවෙහි දැක්වෙන "අමරික කප්ප" යන්නෙන් අදහස් කරන ලද්දේ,

- 1) වරක් වළඳා අවසන් කොට වෙනත් ගමකට ගොස් එහිදී නැවත වැළඳීම කැප බවය.
- 2) අගක ලුණු බහා තබාගෙන ලුණු රහිත ආහාරයක් ලැබුණ විට මිශ්‍රකර වැළඳීම කැප බවය.
- 3) රා ත් නොවූ මී රා ත් නොවූ, රා වැළඳීම කැප බවය.
- 4) එක් සීමාවක් තුළ වාසය කරන හික්‍ෂුණගේ ඡන්දය ලබා නොගෙන වෙන් වෙන්ව පොහොය කර්මය කොට පසුව ඡන්දය ලබා ගැනීම කැප බවය.
- 5) කිරිත් නොවූ දී කිරිත් නොවූ නොමිදුණු කිරි විකාලයේ වැළඳීම කැප බවය.

32. දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් නොවන්නේ,

- 1) ධර්ම විනය සුරක්‍ෂිතව පවත්වාගෙන යාම සඳහා හික්‍ෂු කණ්ඩායම්වලට පැවරීමයි.
- 2) ස්ථවිරවාද හා මහා සාංඝික වශයෙන් හික්‍ෂුණ දෙකොටසකට බෙදීමයි.
- 3) ස්ථවිරවාදීන් නිකාය දොළහක් දක්වා බෙදී යාමට මූල පිරීමයි.
- 4) මහායානයේ ආරම්භයට මූල බීජ මතුවීමයි.
- 5) අලජ්ජී, පාපී හික්‍ෂුණ ලෙස නම් කොට දස දහසක් වජ්ජි හික්‍ෂුණ ථෙරවාදී සම්ප්‍රදායෙන් ඉවත් කිරීමයි.

33. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පිරිසිදු කළ ධර්ම - විනය දේශන්තරයන්හි ව්‍යාප්තිය සඳහා ධර්මදූතයන් වහන්සේලා පිටත් කළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. එම වාර්තාවලට අනුව මහිස මණ්ඩලයට වැඩම කරන ලද ධර්මදූතයන් වහන්සේ වූයේ,

- | | |
|--------------------------|------------------------------|
| 1) මජ්ඣිම නිකායන් ය. | 2) මහා ධම්මරක්ඛිත හිමියන් ය. |
| 3) මජ්ඣිම හිමියන් ය. | 4) මහා දේව හිමියන් ය. |
| 5) මහා රක්ඛිත හිමියන් ය. | |

42. මහා විහාරික හික්කුණේ වහන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට පෙළඹවූ ආසන්නතම හේතුව ලෙස සැලකිය හැක්කේ,
- 1) පරසතුරු ආක්‍රමණ බහුල වීමයි.
 - 2) අභයගිරිකයන් විසින් බුද්ධ චරිතය සංශෝධනය කිරීමට සූදානම් වීමයි.
 - 3) ථෙරවාදයට පටහැනි මිථ්‍යා මත ව්‍යාප්ත වීමයි.
 - 4) රාජ්‍ය පාලනය දුර්වල වීමයි.
 - 5) ත්‍රිපිටකය කඩපාඩමින් පවත්වාගෙන යාමට දුෂ්කරතා නිර්මාණය වීමයි.
43. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ දී ථෙරවාදීන් නුවර ආක්‍රමණය කොට එහි ත්‍රිපිටක ග්‍රන්ථ, බෞද්ධ පුරාවස්තු හා හික්කුණේ වහන්සේලා පගාන් නුවරට ගෙන්වා, ලංකාවේ ත්‍රිපිටකය හා සසඳා, ත්‍රිපිටකයේ නිරවද්‍යතාව තහවුරු කොට බුරුමයේ පිරිසිදු ථෙරවාද බුදු සමයේ ව්‍යාප්තියට ප්‍රමුඛ දායකත්වයක් දක්වන ලද්දේ
- 1) කෙයංසිත්ථ
 - 2) අනවරථ
 - 3) මින් ඩොං මිං
 - 4) අලොංසිථු
 - 5) නරපතිසිථු
44. ථායිලන්ත බුදුසමයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය කුමක් ද?
- 1) ක්‍රි. පූ. 329 දී නකොම් පටොම් නගරය ආශ්‍රිතව ථෙරවාදී බුද්ධ ධර්මය ව්‍යාප්ත විය.
 - 2) ක්‍රි. ව. 700 දී පලම්භාන් රජුගේ අනුග්‍රහයෙන් මහායාන බුද්ධ ධර්මය ව්‍යාප්ත විය.
 - 3) ක්‍රි. ව. 11 වන සියවසේ දී බුරුම පාලක අනෝරාථ රජුගේ අනුග්‍රහයෙන් බුද්ධ ධර්මය ව්‍යාප්ත විය.
 - 4) ක්‍රි. ව. 11 වන සියවසට පෙර ජේගු හා ථෙරවාදීන් රාජධානිවල බුද්ධ ධර්මය ව්‍යාප්ත විය.
 - 5) ක්‍රි. ව. 1361 දී ශ්‍රී සූර්යවංශ රාම මහාධාර්මික රජුගේ අනුග්‍රහයෙන් ධර්ම විනය ඉගෙනීමට ලංකාවට එවූ හික්කුණේ මාර්ගයෙන් බුද්ධ ධර්මය ව්‍යාප්ත විය.
45. ජපන් බෞද්ධයා තුළ ආගමික හක්තිය ප්‍රකට වන අවස්ථාවක් ලෙස එරට බෞද්ධ උත්සව හැඳින්විය හැකිය. වසර පුරාම විවිධ බෞද්ධ උත්සව පැවැත්වෙන අතර, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරීමට උත්සව තුනක් වාර්ෂිකව පවත්වනු ලැබේ. බුද්ධත්වයට පත්වීම හා බුද්ධත්වයට පත්වීම හා බුද්ධ පරිනිර්වාණය සිහිකිරීමට පවත්වන උත්සව දෙක
- 1) ජෝදෝ සහ හනමත්සුරි
 - 2) ඔබොන් සහ නෙහං
 - 3) හනමත්සුරි සහ ඔබොන්
 - 4) ජෝදෝ සහ නෙහං
 - 5) ජෝදෝ සහ ඔබොන්
46. චීන බුදු සමයේ ව්‍යාප්තිය සඳහා භාරතීය හා මධ්‍යාසියානු හික්කුණේ ගෙන් සිදුවූ මෙහෙය විශාලය. චීනයට වැඩිම කර කාශ්‍යප මාතාංග හිමියන් සමඟ එක්වී ලෝයාන්හි ධවල අශ්වාරාමයේ වැඩසිටිමින් බෞද්ධ පොත්පත් රාශියක් චීන භාෂාවට පරිවර්තනය කරන ලද මධ්‍ය ආසියානු හික්කුණක් වන්නේ,
- 1) බෝධිධර්ම හිමියන් ය.
 - 2) අශ්වසෝම හිමියන් ය.
 - 3) වූපාලන් හිමියන් ය.
 - 4) ශාන්තරක්‍ෂිත හිමියන් ය.
 - 5) ධර්මාකර හිමියන් ය.
47. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල පදනම් කරගෙන රචනා වූ ගීතයකි.
- 1) සුගත ලෝනා සම්බුද්ධ රාජා
 - 2) අමා දහර දිය ගලා ගලා
 - 3) අඩවන් වූ දෙනෙතින් ගලනා
 - 4) දස බිම්බර මාර සෙනඟ
 - 5) පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
48. බෝධීන් වහන්සේ වටා පටු පියස්සක් සහිතව ඉදිකරනු ලැබූ බෝධිඝරය ශ්‍රී ලංකාවට අනන්‍ය වූ කලා නිර්මාණයකි. බෝධිඝර අතර දැනට තරමක් දුරට හොඳින් ආරක්‍ෂා වී ඇති කලාත්මක අගයෙන් අනූන බෝධිඝරය පිහිටා ඇත්තේ,
- 1) මහ ඉලුක්පල්ලමෙහි ය.
 - 2) පන්කුලියෙහි ය.
 - 3) වෙස්සගිරියෙහි ය.
 - 4) නිල්ලක්ගම ය.
 - 5) පුලියන්කුලමෙහි ය.
49. ශ්‍රී ලාංකේය ස්තූප නිර්මාණය සඳහා භාරතයේ සාංචි ස්තූපය පූර්වාදර්ශ කරගෙන තිබුණ ද දේශීය අනන්‍යතාව ප්‍රදර්ශනය කළ අංග ද කලින් කලට ස්තූප නිර්මාණයට එක් කර තිබේ. ඒ අනුව පහත සඳහන් ස්තූප අංග අතුරෙන් දේශීය අනන්‍යතාවයක් නොවන අංගය කුමක් ද?
- 1) වටදාගෙය
 - 2) ප්‍රදක්‍ෂිණාපථය
 - 3) ජේසා වළලු
 - 4) කොත් කැරැල්ල
 - 5) වුඩා මාණික්‍යය
50. භාරතීය බුද්ධ ප්‍රතිමා කලාවේ සංවර්ධනය සඳහා ගන්ධාර සහ මුද්‍රා සම්ප්‍රදායන්ගෙන් සුවිශේෂ දායකත්වයක් ලැබුණු බව ඒ ඒ සම්ප්‍රදායන්ට අනන්‍ය වූ ලක්ෂණවලින් තහවුරු වේ. ඒ අනුව පහත සඳහන් ප්‍රතිමා ලක්ෂණ අතුරෙන් මුද්‍රා සම්ප්‍රදායට අයත් ලක්ෂණය තෝරන්න.
- 1) මහා කාරුණික ලීලාව
 - 2) අත් සංවර්ධ සිරුරට ලංව පිහිටීම
 - 3) නෙත් අඩවන්ව තිබීම
 - 4) පද්මාසනය මත දුෂ්කරව වැඩ සිටිනා විලාසයක් පෙන්නුම් කිරීම
 - 5) හිසකෙස් ශෛලිගතව කැරලි ගැසී තිබීම